

ඇල්ල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, හිමිකම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනය වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනය 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (I) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ඇල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් බදු පදනමින් ලබා ගැනීම සඳහා 2022 වර්ෂයේ ගෙවන ලද රු.20,000 ක නැවත නොගෙවන තැන්පතු මුදලක් හා ඉකුත් වර්ෂයේදී ගෙවන ලද රු.60,000 ක මාසික බදු මුදල සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අත්තිකාරම් ලෙස දක්වා තිබුණි.	2025 වර්ෂයේ දී ගිණුම් ඉදිරිපත් කිරීමේ දී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුයි.
(ආ) ඉකුත් වර්ෂයේ දී අය කරන ලද රු.55,500 ක සැපයුම්කරුවන් ලියාපදිංචි ගාස්තුව සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලී ආදායම් රු.122,206 ක් ද සමාලෝචිත වර්ෂයේ පොලී ආදායම රු.262,285 ක් ද වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
(i) 19 වගන්තිය	2018 අනුමැතියකින් තොරව දෛනික පදනම මත ක්ෂේත්‍ර කම්කරුවන් 03 ක් බඳවා ගෙන තිබුණි.	2018 වර්ෂයේදී සභාවට දෛනික පදනම මත එම කම්කරුවන් තිදෙනා බඳවාගෙන ඇති බව.	පනත අනුව අවශ්‍ය අනුමැතිය ලබා ගත යුතුය.
(ii) 23 සහ 24 (1) වගන්ති	සභාවට අයත් මංමාවත් ස්ථීර සළකුණු සහ සීමා ලකුණු කර සැලසුම් පිළියෙල කර එම මංමාවත් සහ පටු මාවත්වල නාමලේඛනයක් දක්වමින් නියෝග වල නියම කර ඇති ආකාරයට දැන්වීම් පළ කිරීමට කටයුතු කර නොතිබුණි.	මේ වන විට මාර්ග සම්බන්ධයෙන් සම්කෂණයක් සිදුකර ඇති අතර ඉදිරියේදී මේ සඳහා ඉඩම් නිරවුල් කර ගන්නා බව.	පනතේ විධි විධාන අනුව කටයුතු කළ යුතුයි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.46,494,289 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.13,419,693 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම් හා රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024					2023				
	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් ආදායම්	කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම්	බිල් ආදායම්	කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	52,402,442	41,812,750	25,366,035	37,125,625	14,524,963	18,336,140	13,676,434	23,144,299		
(ii) කුලී	6,609,000	28,903,663	28,639,702	2,129,836	2,598,000	3,146,065	2,971,756	1,587,497		
(iii) බලපත්‍ර ගාස්තු	4,610,000	3,315,800	3,271,600	44,200	1,936,000	2,014,950	2,011,950	3,000		
(iv) වෙනත් ආදායම්	14,194,100	11,802,601	12,739,843	2,329,850	9,820,000	8,291,930	50,357,561	2,466,344		
එකතුව	77,815,542	85,834,814	70,017,180	41,629,511	28,878,963	31,789,085	69,017,701	27,201,140		

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු රු.30,909,485 ක වරිපනම් බදු අය කරගෙන නොතිබුණු අතර, වසර 05 කට අධික කාලයක සිට පැවත එන වරිපනම් බදු හිඟය රු.3,306,044 ක් විය.	2024 දෙසැම්බර් 31 දිනට පවතින හිඟ වරිපනම් ශේෂය අයකරගැනීම සඳහා ජංගම සේවා ක්‍රියාත්මක කිරීම හා ප්‍රාදේශීය සභා පනත අනුව නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව.	පනතේ විධිවිධාන අනුව හිඟ වරිපනම් රැස්කර ගත යුතුය.
(ii) වසර 03 කට අධික කාලයක සිට පැවත එන හිඟ හිටි ජල ගාස්තු රු.1,119,861 ක් සමාලෝචිත වර්ෂයේදීද අය කරගෙන නොතිබුණි.	ආදායම් රැස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ආදායම් එකතු කර ගැනීම මේ වන විට සිදුකරමින් පවතින බව.	ගිවිසුම් අනුව හිඟ ජල ගාස්තු රැස්කර ගත යුතුය.

(ආ) කුලී

වසර 03 කට අධික කාලයක සිට පැවත එන හිඟ හිටි කඩ කුලී රු.444,800 ක් සමාලෝචිත වර්ෂයේදීද අය කරගෙන නොතිබුණි.	එක් කඩහිමියෙකු ප්‍රදේශය හැර ගොස් ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර, අනෙක් කඩහිමියා මෙම කාලය තුළ කඩය වසා ඇති බැවින් හිඟ මුදල අයකර නොගන්නා ලෙස දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බව.
--	--

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.9,904,352 ක් හා මුද්දර ගාස්තු රු.38,164,874ක් ගෙන්වාගෙන නොතිබුණි.	මේ සම්බන්ධව උපලේඛණ ඉදිරිපත් කර ඇත. නමුත් පළාත් සභාව විසින් මෙම මුදල් නිදහස් කර නැති බව.	හිඟ උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වා ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත අනුව ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල හා කාර්යයන් ඉටු කිරීම සඳහා අයවැය ලේඛණය මගින් ප්‍රතිපාදන සලසා නොගෙන සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු තුළ රු. 22,640,961 ක ශේෂයක් රඳවා ගෙන තිබුණි.	අදහස් දක්වා නොමැත.	සභාවේ අරමුදල් ඵලදායී ලෙස යොදා ගත යුතුය.
(ආ) ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන 19ක් නියාමනය කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි.	සභාව පිහිටුවීමට නියමිත බැවින් සභාව පිහිට වූ පසු අතුරු ව්‍යවස්ථා පැනවීමට කටයුතු කරන බව.	පනත ප්‍රකාරව අතුරු ව්‍යවස්ථා සකස් කර ගත යුතුයි.

- (ඇ) ප්‍රාදේශීය සහ සීමාව තුළ පවත්වාගෙන යන සභාව පිහිටුවීමට පනත ප්‍රකාරව අතුරු රාවණා ඇල්ල සහ දුම්රියපොළ අසල රථගාල් නියමිත බැවින් සභාව ව්‍යවස්ථා සකස් කර දෙකකින් 2024 දෙසැම්බර් 31 දිනට ආදායම් පිහිට වූ පසු අතුරු ගත යුතුයි. රු.3,553,175 ක් අය කරගෙන තිබුණද, අතුරු ව්‍යවස්ථා පැනවීමට කටයුතු කරන බව.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතු වටිනාකම රු.52,000,896 ක් වූ ගිණුම් විෂයන් 05 කට අදාළ වටිනාකම් වත්කම් ලේඛනවල ඇතුළත් කර නොතිබුණි.	රු. 52,000,896ක් වූ ස්ථාවර වත්කම් වල වටිනාකම 2025 මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරීමේ දී ගැලපීමට කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් ලේඛන වටිනාකම් සහිතව නඩත්තු කළ යුතුයි.

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල, පිරිසිදු හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 මාර්තු 22 දිනැති කළමනාකරණ කමිටු තීරණ අංක 04 හි නිර්දේශය යටතේ ප්‍රාදේශීය සභා භූමියේ සංචාරක නිකේතනයක් සඳහා ඉදිකිරීම් ආරම්භ කර තිබුණද, 2024 වර්ෂය අවසාන වන විටද ඉදිකිරීම් නිම කර නොතිබුණු බැවින් ඒ සඳහා දරා තිබුණු රු.5,268,843 ක මුදලින් අපේක්ෂිත අරමුණු ඉටුකරගෙන නොතිබුණි.	මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන අතර, එතෙක් මාසිකව රු.82,500 ක මුදලකට බදු පදනමින් ලබා දී ඇති බව.	අදාළ ඉදිකිරීම් වැඩ නිම කර අපේක්ෂිත අරමුණු සඳහා යොදාගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සඳහා අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවා නිලධාරීන් දහයක් සේවා නියුක්ත කොට තිබුණි.	සේවා අවශ්‍යතාවය මත අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා බඳවා ගෙන ඇති බව.	අදාළ තනතුරු අනුමත කර ගත යුතුය.

3.5 වාහන පද්ධති කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 හා 2023 වර්ෂවලදී සභාවට අයත් වාහන 02 කට සිදුව තිබුණු අනතුරු සම්බන්ධව අවසන් වාර්තා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දක්වාම විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ප්‍රාරම්භක වාර්තා ඉදිරිපත් කර ඇති අතර අදාළ අවසන් වාර්තා මේ වන තෙක් පළාත් පාලන අමාත්‍යාංශයෙන් මගින් ලබා දී නොමැති බව.	වාර්තා කඩිනමින් ඉදිරිපත් කර, නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතු භාවය හා යහපාලනය

4.1. අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව, ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 6 ක සියයට 15 සිට සියයට 337 දක්වාද, වියදම් විෂයයන් 08 ක සියයට 14 සිට සියයට 222 දක්වාද විචලනයන් පැවතුණි.	අයවැය ලේඛනයේ සිදු වන විචලනයන් අවම කර ගනිමින් අයවැය ලේඛනය ඵලදායී පාලන ඒකකයක් ලෙස යොදා ගැනීමට කටයුතු කිරීමට උපදෙස් ලබා දෙන දී ඇති බව.	ඇස්තමේන්තු නිවැරදිව පිළියෙල කළ යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වී තිබුණි.	සූභ අප ද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ඇල්ල නගරයේ වෙනත් ස්ථානයක් නොමැති වීම හේතුවෙන් මෙම ස්ථානයේම සූභ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය පවත්වා ගෙන යාමට සිදුව ඇති බව.	පාරිසරික ගැටළු අවම වන ආකාරයෙන් කසල කළමනාකරණය සිදු කළ යුතුයි.
(ආ) සංචාරක පහසුකම් සැපයීම් වෙනුවෙන් 586 කට අධික හෝටල් සහ ලැගුම්හල් පිහිටි ප්‍රාදේශීය සභා සීමාවේ මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නොතිබුණි.	පිළිතුරු ලබා දී නොමැත.	මළ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඇති කළ යුතුය.